

# සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය - 2010

## 1. මූල්‍ය ප්‍රකාශන

### 1.1 මතය

මාගේ නිරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම් අනුව සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බවත්, මෙම වාර්තාවේ 1.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් මූල්‍ය ප්‍රකාශන වලට වන බලපෑම හැර 2010 දෙසැම්බර් 31 දිනට සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තහවුරු සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මෙහෙයුම් කටයුතු වල මූල්‍ය ප්‍රතිඵල හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බවත් මා දරන්නා වූ මතය වේ.

### 1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම.

#### 1.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

පහත නිරීක්ෂණයන් කෙරේ.

- (අ) ශ්‍රී ලංකා ගි.ප්‍ර. 16 ට අනුව සේවක පාරිභෝගික සඳහා වූ ප්‍රතිපාදන වෙනුවෙන් අරමුදලක් ඇතිකළ යුතු වුවද සමාලෝචිත වර්ෂය දක්වා එවැනිකිසිදු කාරණයක් නොතිබුණි.
- (ආ) සම්පූර්ණයෙන් ක්ෂය කර ඇති එහෙත් 2010 දෙසැම්බර් 31 දින වනවිටත් ප්‍රයෝජනයට ගන්නා අධිකාරිය සතු පිරිවැය රු. 11,691,001 ක් වූ අත්වැරකට්ටු 3 ක්, යතුරු පැදියක් සහ වෙනත් උපකරණ ගිණුම්කරණ ප්‍රමිත 18 අනුව ප්‍රත්‍යාගමනය කර ගිණුම් වලට ගෙන නොතිබුණි.

#### 1.2.2 ගිණුම්කරණ අඩුපාඩු

වත්කම් විෂයයන් 02 කට අදාලව රු.5,420,230 ක් වැඩියෙන් ද වත්කම් විෂයයන් 02 කට අදාලව රු.34,488 ක් අඩුවෙන් ද ක්ෂය කර තිබුණි.

#### 1.2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත නිරීක්ෂණයන් කෙරේ.

- (අ) පාර්ශව 05 ක් සම්බන්ධයෙන් එකතුව රු.179,485,765 ක් වූ ශේෂ සඳහා ශේෂ සනාථ කිරීම් ලබාගෙන නොතිබුණි.

(ආ) 2010 දෙසැම්බර් 31 දිනට රු.43,736,670 ක් වූ ණයගැන ශේෂය තුළ රු.3,900,800 ක් වූ විවිධ ණයගැනියන් සහ තවත් ආයතන 19 කින් ලැබිය යුතු ශේෂයක් ඇතුළත් වී තිබුණි. ශ්‍රී ලංකා කකට් ආයතනයෙන් ලැබිය යුතු ණය ගැනි ශේෂය රු.25,933,845 ක්ද එම ශේෂයේ ඇතුළත් වූ අතර එය මුළු ණයගැනියන්ගේ 59 % නියෝජනය කෙරේ.

(ඇ) ක්‍රීඩා හෝටලය ජාතික ඔලිම්පික් කමිටුවට බදු දී තිබූ අතර නියමිත පරිදි බදු නොගෙවීම නිසා රු.552,195 ක මුදලක් අයකර ගත යුතුව තිබුණි.

(ඈ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට, ක්‍රීඩාංගණ වෙන්කිරීම වෙනුවෙන් අධිකාරිය වෙත රු.4,465,941 ක මුදලක් ලැබිය යුතුව තිබුණ අතර ඉන් රු.4,309,400 ක් වසර 2 කටත් වඩා පැරණිය.

(ඉ) 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අත්තිකාරම් ගිණුමෙහි රු.2,691,852 ක ශේෂයක් පෙන්නුම් කෙරුණු අතර ඒ තුළ 2007,2008 හා 2009 වර්ෂ වලට අයත් පිළිවෙලින් රු.1,727,547 ක් රු. 75,249 සහ රු.108,802 ක් වූ ශේෂයන් විය.

1.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

-----

විෂයයන් 02 කට අදාළ එකතුව රු.11,409,100 ක් සම්බන්ධයෙන් ශේෂ සනාථ කිරීම්, විස්තරාත්මක උපලේඛන, සහෝක්ෂණ වාර්තා ආදිය ඉදිරිපත් නොකිරීම නිසා විගණනයේදී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කිරීමට හෝ පිළිගැනීමට නොහැකි විය.

2. මූල්‍ය හා මෙහෙයුම් සමාලෝචනය

-----

2.1 මූල්‍ය සමාලෝචනය

-----

2.1.1 මූල්‍ය ප්‍රතිඵල

-----

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අධිකාරියේ මෙහෙයුම් කටයුතු වල මූල්‍ය ප්‍රතිඵලය රු. 83,386,233 ක ඌනතාවයක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ ඌනතාවය රු. 52,230,891 ක් වූයෙන් ඉකුත් වර්ෂය සමඟ සසඳන විට සමාලෝචිත වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රතිඵලය රු. 31,155,342 ක පිරිහීමක් පෙන්නුම්කෙරුණි.

2.1.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

-----

විගණනයට ඉදිරිපත් කරන ලද අධිකාරියේ ආදායම් ප්‍රකාශය විශ්ලේෂණය කිරීමේදී පසු ගිය වසරට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ අයහාර වියදම් දැරීම සඳහා රජය ප්‍රදාන වශයෙන් ලබා දුන් මුදල රු.4,260,000 ක අඩුවීමක් නිරීක්ෂණය වූ අතර එය 6% කින් අඩු වීමකි. එසේම අධිකාරියේ මෙහෙයුම්

ආදායම රු.3,756,658 කින් වැඩි වී තිබුණු අතර මෙහෙයුම් වියදම රු.30,112,867 කින් වැඩි වී තිබුණි. එම ආදායම් වැඩි වීමේ ප්‍රතිශතය 6% ක් වන අතර වියදම වැඩි වීමේ ප්‍රතිශතය 14% ක් විය.

2.2 මෙහෙයුම් සමාලෝචනය

2.2.1 කාර්ය සාධනය

(අ) සමාලෝචිත වර්ෂය තුළ සහ පසුගිය වර්ෂ 2 ක අධිකාරියේ එක් එක් ක්‍රීඩාංගනය විසින් උපයා ඇති ආදායම් සහ වියදම් පිළිබඳ විස්තර පහත පරිදි විය.

ක්‍රීඩාංගනය	2008			2009			2010		
	ආදායම් රු. මිලියන	වියදම් රු. මිලියන	අතිරික්තය/ උනතාවය රු.මිලියන	ආදායම් රු. මිලියන	වියදම් රු. මිලියන	අතිරික්තය/ උනතාවය රු.මිලියන	ආදායම් රු. මිලියන	වියදම් රු. මිලියන	අතිරික්තය/ උනතාවය රු.මිලියන
ගෘහස්ථ ක්‍රීඩාංගනය	31	62	(31)	34	71	(37)	40	142	(102)
එළිමහන් ක්‍රීඩාංගනය	17	30	(13)	16	34	(18)	16	48	(32)
බෝගමිබර ක්‍රීඩාංගනය	4	14	(10)	4	18	(14)	3	21	(18)
ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය	3	-	3	3	-	3	3	-	3
බෙලිඅත්ත ක්‍රීඩාංගනය	-	-	-	0.4	1	(0.6)	0.1	2	(1.9)
එකතුව	55	106	(51)	57.4	124	(66.6)	62.1	213	(150.9)

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කෙරේ.

- (i) ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ආදායම වැඩි වීමේ ප්‍රතිශතය 10%-18% දක්වා විය. ඊට සාපේක්ෂව වියදම වැඩිවීමේ සීඝ්‍රතාවය 13% - 100% දක්වා විය. මේ අනුව සෑම වර්ෂයකම ආදායම වැඩිවීමේ සීඝ්‍රතාවයට වඩා වැඩි වේගයකින් වියදම වැඩි වී තිබුණි.
- (ii) එළිමහන් ක්‍රීඩාංගනයේ ආදායම අඩුවීමේ ප්‍රවණතාවක් දැකිය හැකි අතර වියදම ඉතා ඉහල අගයක් ගනී.
- (iii) බෝගමිබර ක්‍රීඩාංගනයේදී ආදායම් මට්ටම 2010 වසරේදී අඩුවී ඇති අතර වියදම 17% - 26 % දක්වා වැඩි වී තිබුණි.
- (iv) 2010 වර්ෂයේදී බෙලිඅත්ත ක්‍රීඩාංගනයේ ආදායම 69% කින් අඩුවී තිබූ අතර වියදම 68 % කින් වැඩිවී තිබුණි. මේ අනුව , ඉහත ක්‍රීඩාංගන වල ආදායම වැඩි කර ගැනීමට එළදායි ක්‍රියාමාර්ග නොගැනීම සහ වියදම් නිසි කළමනාකරණයක් සිදු නොවීම ඉහත තත්ත්වයට බලපා තිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂය සහ පසුගිය වර්ෂ 2 ක් සඳහා අධිකාරියේ එක් එක් ක්‍රීඩාංගනයේ පැවති මුළු ක්‍රීඩා තරඟ හා උත්සව පිළිබඳ සටහනක් පහත දැක්වේ.

විස්තරය	ගෘහස්ථ ක්‍රීඩාංගනය			එළිමහන් ක්‍රීඩාංගනය			බෝගම්බර ක්‍රීඩාංගනය		
	2008	2009	2010	2008	2009	2010	2008	2009	2010
ක්‍රීඩා තරඟ	22	55	29	108	162	168	61	80	57
සංගීත	4	05	11	-	-	-	-	-	-
සංදර්ශන									
විභාග හා සම්මන්ත්‍රණ	12	16	27	-	-	-	-	-	-
වෙනත්	13	35	17	7	423	306	235	54	46
එකතුව	51	111	84	115	585	474	296	134	103

2.2.2 අයවැයගත ඉලක්ක ලඟා කර නොගැනීම.

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) අනුමත අයවැය ඇස්තමේන්තුවට අනුව මිටර් 400 x200 කෘතිම ධාවන පථය නැවත ඇතිරීම සහ පිහිණුම් තටාකයේ ජලය කාන්දු වීම පිළිබඳ පරීක්ෂාව හා සැකසීම යන කරුණු දෙක සඳහා එකතුව රු.50,500,000 මුදලක් අනුමත කර තිබුණු නමුත් සමාලෝචිත වර්ෂය තුළදී ද එකී කාර්යයන් නිම කිරීමට අපොහොසත් වී තිබුණි.
- (ii) ඉාමිය අංශ වල ක්‍රීඩා වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිව ක්‍රීඩා පිළිබඳ පුහුණු පාඨමාලා සහ වැඩසටහන් පවත්වාගෙන යාම අධිකාරියේ ප්‍රධාන කාර්යයක් ලෙස දක්වා තිබුණත් සමාලෝචිත වර්ෂයේදී ඒ සඳහා අයවැයෙන් ප්‍රතිපාදන සලසාගෙන නොතිබුණි.

2.2.3 බදු ගිවිසුම් වල අඩුපාඩු

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බදු දීමේ බදු ගිවිසුමේ පහත දැක්වෙන ඌනතාවයන් නිරීක්ෂණය විය.

බදු ගිවිසුමේ කොන්දේසි උණුහාවය

(අ) ගිවිසුමේ 4(එස්) වගන්තිය අනුව, ක්‍රීඩාංගනයේ ක්‍රීඩාංගනයේ සියළු ගොඩනැගිලි සහ ඉඩකඩම් සියළු ගොඩනැගිලි සහ ඉඩකඩම් සඳහා බදු සඳහා වන අලාභය පියවා ගැනීමට නොහැකි දීමනා කරුණේද උපදෙස් ලබා ගනිමින් බදු වීම.

ගැනුම්කරු විසින් පූර්ණ රක්ෂණාවරණයක් ලබා ගත යුතුව තිබුණි. නමුත් සමාලෝචිත වර්ෂය දක්වාම එවැනි රක්ෂණ ආවරණයක් ලබා නොතිබුණි.

(ආ)වර්ෂ 30 ක් වැනි දීර්ඝ කාලයක් සඳහා බදු මුදලේ අගය අඩු වීම මත ඇතිවන අනාගත කුලී වටිනාකම කාර්තුවකට රු.750,000 අවාසිදායක තත්වය මගහරවා ගැනීම සඳහා වශයෙන් ස්ථාවරව පවත්වා ගෙන යාමට බදුකුලී වටිනාකමට කළ යුතු සංශෝධනයන් තීරණය කර තිබීම සලසා නොතිබුණි.

2.2.4 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) භාවිතයට ගත නොහැකිව ගබඩාවේ තිබූ විෂයයන් 13 කට අදාළ භාණ්ඩ තොගයක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණ ද ඒවා තොග පොතක ඇතුළත් තොග නොවූ අතර සමීක්ෂණය කර භාණ්ඩ වර්ග කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර නොතිබුණි.

(ආ) 2009 වර්ෂයේදී සෙලන්කෝ සිස්කෝ ( Ceylinco Cisco Security co.) පුද්ගලික සමාගමෙන් රු.4,912,403 ට ”ඩී” රටගාලෙහි වූ විද්‍යුත් බාධක යන්ත්‍රය මිලදීගෙන තිබුණි. දැනට මෙම යන්ත්‍රය ක්‍රියා විරහිත තත්වයේ පවතින අතර එය යථා තත්වයට පත්කිරීමට ආයතනය ක්‍රියාකර නොතිබුණි.

(ඇ) මිලදී ගන්නා අවස්ථාවේ දී තාක්ෂණ ඇගයීම් කමිටු වාර්තාවට අනුව අදාළ උපකරණයේ පහත සඳහන් පහසුකම් ඇති බව සඳහන් ව තිබුණ ද එම පහසුකම් නොමැති බැව් අභ්‍යන්තර විගණන නිරීක්ෂණ තුළින් අනාවරණය වී තිබුණි.

- අංක තහඩු හඳුනා ගැනීමේ පද්ධතිය.
- යතුරු පැදි සහ අනෙකුත් වාහන ස්වයංක්‍රීයව හඳුනා ගැනීම.
- ඕනෑම පංතියක හෝ ඕනෑම වර්ගයක වාහනයක් ස්වයංක්‍රීයව හඳුනා ගැනීමට එහි ඇති සංවේදීතාවය.
- වාහනයක් නික්ම ගිය පසු මාර්ග බාධක හේට්ටු හෝ වෙනත් හේට්ටු ස්වයංක්‍රීයව වැසියාමට මෙම වාහන නිරීක්ෂණ උපකරණය භාවිතා කිරීම.

2.2.5 හඳුනාගත පාඩු

අධිකාරියේ පහණුම් හා කිමිදුම් තොරතුරු අවිනිශ්චිත කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් අතහැර දැමීම නිසා අධිකාරියට රු.3,513,212 ක පාඩුවක් දැරීමට සිදුවී තිබුණි.

2.2.6 කාර්ය මණ්ඩල පිරිවැය

කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක DMS/C/4/S YA-5 හා 2006 දෙසැම්බර් 12 දිනැති ලිපිය සහ අංක DMS/E4/40/5/252/2 හා 2010.01.28 දිනැති ලිපිය ප්‍රකාර කටයුතු නොකිරීම හේතුවෙන් කාර්ය මණ්ඩල පත්ව්‍යුහගත කිරීම සිදුකිරීමට නොහැකි වී තිබුණි.

2.2.7 සංයුක්ත සැලැස්ම හා ක්‍රියාකාරී සැලැස්ම

2003 ජුනි 02 දින හා අංක පීඊසී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය අනුව ආයතනය සතු සම්පත්, සංවිධාන සැලැස්ම, පසුගිය වර්ෂ තුනක මෙහෙයුම් ප්‍රවීච්ච, කළමනාකරුවන්ගේ කාර්යභාරය හා වගකීම් සහ කාර්යසාධනය පිළිබඳ තොරතුරු ඇතුළත් කර සංයුක්ත සැලැස්ම සකස් කළ යුතු වුවත් 2010 වර්ෂය වෙනුවෙන් සංයුක්ත සැලැස්මක් සකස් කර නොතිබිණි.

2.2.8 අයවැය ලේඛනමය පාලනය

අයවැයගත ඇස්තමේන්තු සහ තථ්‍ය වියදුම් අතර සැලකිය යුතු විචලනයක් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගීකරගෙන නොතිබුණු බැවින් නිරීක්ෂණය විය.

2.2.9 වත්කම් කළමනාකරණය

ශ්‍රී ලංකා ආණ්ඩුවේ මුදල් රෙගුලාසි 756 ප්‍රකාරව සමාලෝචිත වර්ෂයේදී රු.4,229,175.680 ස්ථාවර වත්කම් හා රු.9,145,701 ක්වූ ඉන්වෙන්ට්‍රි අයිතම සම්බන්ධයෙන් භාණ්ඩ සමීක්ෂණයක් සිදුකර නොතිබුණි.

3. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර සභාපති වෙත වාර්තා කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

- (අ) වත්කම් කළමනාකරණය.
- (ආ) නීති රීති රෙගුලාසි සහ චක්‍රලේඛ උපදෙස්වලට අනුකූල වීම.
- (ඇ) ණයගැතියන්ගෙන් මුදල් අය කර ගැනීම.
- (ඈ) ආදායම් කළමනාකරණය